

**2018.10.22 වන දින පෙ.ව. 10.00 ට පමණ සිතාවක ප්රාග්ධන සහාය සහාය කමිටු ශාලාවේදී**

**පවත්වන ලද නිවාස හා ප්රපජා සංවර්ධකාරක සහාය රැස්වීමේ වාර්තාව.**

**සහභාගී වූ :**

- 1. ගරු කාරක සහාය සහායපති - කේ.ඒ.විමල් ප්රසන්න මැතිතුමා
- 2. ගරු කාරක සහික - එම්.ඒ.මේරි මාග්රතට් මැතිතුමිය
- 3. ගරු කාරක සහික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 4. ගරු කාරක සහික - ඩබ්.ඩී. චන්තක දේවිනද සමරවීර මැතිතුමා
- 5. ගරු කාරක සහික - ඩී.ඩී. අයෝම මධු ප්රසාද දේවගේ මැතිතුමා
- 6. ගරු කාරක සහික - දොණ ප්රපකාසම් ෆ්රැන්සිස් මැතිතුමා
- 7. ගරු කාරක සහික - දනුජනි ප්රහානි අල්මේදා මැතිතුමිය

**සහභාගී නොවූ**

- 1. ගරු කාරක සහික - එස්.ඒ. ප්රේමරත්න මැතිතුමා
- 2. ගරු කාරක සහික - ඩී. පී.යන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 3. ගරු කාරක සහික - එස්. චන්ද්රඅකුමාර මැතිතුමා
- 4. ගරු කාරක සහික - ඊ.ඊ. ඩී. ඉන්ද්රගනි සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමිය

**සහභාගී වූ නිලධාරීන් :**

- 1. ලේකම් - කේ.ඒ. චන්දන පද්මසිරි මහතා
- 2. ප්රමධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. පුස්තකාලයාධිපති - භංවැල්ල - එස්.එම්. රංජනී මිය
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය
- 5. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය
- 6. කාර්යභාර නිලධාරී - කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 7. ප්රධාන සංවර්ධන නිලධාරී - කේ.ඊ. ශර්මලා දුෂානි මිය
- 8. සංවර්ධන නිලධාරී - ඩී.ඊ. ඉෂානි කමලිකා මිය
- 9. පුස්තකාල සහායක - කහහේන - එම්.ඩී. දුලිකා ලක්මණි මිය
- 10. පුස්තකාල සහායක - කොස්ගම - කේ.පී. කුමුදිනි ප්රිත්තා මිය
- 11. පුස්තකාල භාරකරු - ඩබ්. පී. යන්ති රේණුකමිය

නිවාස හා ප්රපජා සංවර්ධන කාරක සභාවට පැමිණි සියලු මන්ත්වීවරුන් හා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සාදරයෙන් පිළිගත් ගරු කාරක සහාය සහායපතිතුමා කාරක සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

**01. පෙර කමිටු ජ්‍යෙෂ්ඨය**

1. කළුතර පෙර පාසල ඉදිකර ඇත්තේ පොදු කටයුතු සඳහා වෙන් කරන ලද ඉඩමක මෙන්ම සියලුම ඉඩම් වලට යන මාර්ගයක කෙළවර බැවින් එහි නිවැසියන්ගේ පොදු අවස්ථා වලදී ද ලොකු වාහනයක් හැරවීමේදී එම ස්ථානයේ පිහිටීම අනුව අඩි 20 ක් පමණ පස්සට ගෙන ගේට්ටුව සවිකරදෙන ලෙස ඉල්ලමින් කළුතර පෙර පාසල ජ්‍යෙෂ්ඨය සහ පෙර පාසල් ගුරුතුමිය වන නයනා සනිස්වන්දරස මහත්මිය විසින් යොමු කරන ලද ලිපියට අදාලව 2018.10.17 දින ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී ඉඩම් හිමිකරුවන් විසින් පොදු පහසුකම් කොටසට ගේට්ටුවක් සවිකිරීමට විරෝධය දක්වන ලදී. ඒ අනුව පෙර පාසලට අවශ්‍ය කොටස පමණක් වෙන්කර දැල් වැටකින් ආවරණය කර ගේට්ටුවක් දැමීමටත් ඉතිරි කොටස (පොදු පහසුකම් කොටස) නිදහසේ තැබීමටත් තීරණය කළ අතර හංවැල්ල තාක්ෂණ නිලධාරී විසින් ගේට්ටුවක් සවිකිරීම සඳහා දැනට සකස් කර ඇති ඇස්තමේන්තුව ඉහත තීරණය අනුව සංශෝධනය කිරීමටත් තීරණය කරන ලදී.

**02. ලිපි ලේඛණ සලකා බැලීම.**

1. ගරු ජ්‍යෙෂ්ඨය සහ මන්ත්‍රී දනුෂ්කී ජ්‍යෙෂ්ඨය අල්මේදා මැතිතුමිය විසින් 2018.08.31 දිනැතිව සිතාවක ජ්‍යෙෂ්ඨය සහ බල ජ්‍යෙෂ්ඨයට අයත් 443 ඒ ඉහළ හංවැල්ල ග්රාම නිලධාරී වසමේ අංක 537 නිවසේ පදිංචි සංකපාල ආචාරිගේ අමරදාස යන විසින් එම කොට්ඨාශයේ පිහිටි මිගහවත්තේ කැබැල්ල නැමති අක්කර භාගයක් පමණ විශාල ඉඩමෙන් උතුරු පැත්තට වන සේ නොබෙදූ පර්චස් 20 ක් විශාල බිම් ජ්‍යෙෂ්ඨයන්ගේ පොදු සුසාන භූමියක් සඳහා ජ්‍යෙෂ්ඨයන්ගේ ගැනීම පිණිස අංක 3808 සහ 1994.05.30 දින දරණ ඔප්පුව මගින් සිතාවක ජ්‍යෙෂ්ඨය සභාව වෙත තැගි කර ඇති අතර එසේ තැගි කර ඇත්තේ ඔහු මානසික ආබාධයකින් පෙළෙමින් සිටින අවස්ථාවේදී වෙනත් අයෙකුගේ පෙළඹවීමක් මත බැවින් සහ එය නැවත පවරාදෙන ලෙස ඉල්ලා ඇති බවත් සඳහන් කරමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ගැටළුවට අදාලව පළාත් පාලන කොමසාරිස්තුමිය විසින් 2018.02.15 දිනැතිව එවන ලද ලිපිය මගින් අදාල ඉල්ලීම ඉටුකළ නොහැකි බව දන්වා ඇති බවත්, සභාව සතුව පවත්නා මෙම දේපල ආරක්ෂා කර ගැනීමට සුදුසු පියවර ගැනීම සභාවේ වගකීමක් බවත් ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ කාරක සභාව මෙම අය පත්ව ඇති අසරණ තත්වය සලකා බලා ගරු ජ්‍යෙෂ්ඨය සහ මන්ත්‍රීක දනුෂ්කී ජ්‍යෙෂ්ඨය භානි මැතිතුමිය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ඉදිරි මහ සභාවට ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
2. පාදක මහජන පුස්තකාලය විසින් “ස්වයංක්රීයකරණය සඳහා අවශ්‍ය උපකරණ හා භාණ්ඩ ලබාගැනීම” යන හිසින් යුතුව 2018.10.20 දිනැතිව පාදක මහජන පුස්තකාලය ස්වයංක්රීයකරණය කිරීමේ වැඩසටහන සඳහා පහත සඳහන් උපකරණ හා භාණ්ඩ ඉතා ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලමින්, ශ්‍රීභ ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් එවන ලද කාර්ය සැලසුම් පත්‍රිකාව ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ඉල්ලීම ඉටුකිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

- මොනිටර් සහ UPS සමඟ පරිගණක යන්ත්‍රල - 4
- පරිගණක මේස - 4
- පොත් බැහැරදීමේ කවුන්ටර් - 1

3. කොස්ගම, කොස්ගම විලේජ්, නො. 1/185 හි පිහිටි කොස්ගම විලේජ්හි නිවාසවාසීන්ගේ සුභසාධක සහ අන්යෝමන්යාසධාර සංගමය විසින් “සේවා පියසක් ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව 2018.09.04 දිනැතිව කොස්ගම විලේජ් ග්‍රාමය, අංක 426 තාවල්ගොඩ ග්‍රාම මසේවක කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී කාර්යාලයක්, සමෘද්ධි නිලධාරී, ගොවි නිලධාරී හෝ කෘෂි නිලධාරී කාර්යාල කිසිවක් පිහිටා නොමැති අතර නිලධාරීන්ට ජනතාවට සේවය සැලසීමට ස්ථානයක් නොමැතිකමින්ද ජරපදේශවාසීන්ට මෙම නිලධාරීන්ගේ සේවය ලබාගැනීමේදී මහත් අපහසුතාවයන්ට මුහුණපෑමට සිදුවී ඇති බැවින් පොදු පහසුකම් සඳහා වෙන්කර ඇති සුසාන භූමිය අසල ඇති භූමියෙහි සුදුසු කොටසක සේවා පියසක් තැනීමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් මෙම ජරපදේශයේ පදිංචිකරුවන්ගේ එකඟතාවය දැක්වෙන අත්සන් ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අදාල සංගමය වෙත දන්වා යැවීමටත්, මෙම ඉඩම් කොටස සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වෙතින් වාර්තාවක් ලබාගැනීම සුදුසු බවටත් තීරණය කරන ලදී.
4. කහහේන මහජන පුස්තකාලය විසින් “වාර්ෂික පොත් ජරපද්‍රශනය 2018 සඳහා අනුමැතිය ලබාගැනීම” යන හිසින් යුතුව 2018.10.22 දිනැතිව ජාතික කියවීමේ මාසය වෙනුවෙන් කහහේන මහජන පුස්තකාලයේ “අරුණළු ” පාඨක සමාජය සංවිධානය කරන පොත් ජරපද්‍රශනය 2018 නොවැම්බර් මස 11, 12 දිනයන්හි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බැවින් ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා අනුමැතිය ලබාදීමට තීරණය කරන ලදී.
5. කහහේන මහජන පුස්තකාලය විසින් “කවුන්ටරයක් ලබාගැනීම ” යන හිසින් යුතුව 2018.10.22 දිනැතිව කහහේන මහජන පුස්තකාලයේ පොත් නිකුත් කිරීමේ අංශය සඳහා අඩි 7 ක ජරපද්‍රශනයේ කවුන්ටරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා අනුමැතිය ලබාදීමට තීරණය කරන ලදී.
6. කොස්ගම මහජන පුස්තකාලය විසින් “කවුන්ටරයක් ලබාගැනීම ” යන හිසින් යුතුව 2018.10.22 දිනැතිව කොස්ගම මහජන පුස්තකාලයේ පොත් නිකුත් කිරීමේ අංශය සඳහා අඩි 7 ක ජරපද්‍රශනයේ කවුන්ටරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා අනුමැතිය ලබාදීමට තීරණය කරන ලදී.
7. භංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිතුමිය විසින් “ඡායා පිටපත් සේවය ලබාදීම” යන හිසින් යුතුව 2018.10.16 දිනැතිව භංවැල්ල පිලිප් ගුණවර්ධන පුස්තකාලය පරිහරණය කරන සාමාජික සාමාජිකාවන්ගෙන් සහනදායී ගාස්තුවක් ලබාගෙන ඡායා පිටපත් ලබාදීමට අවශ්‍ය අනුමැතිය සහ A 4 කොළයක තනි පැත්තක් සඳහා අයකරන

ගාස්තුව තීරණය කරදෙන ලෙසත් ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ඉල්ලීම මුදල් හා ජර තිපත්ති සැකසීමේ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. සීතාවක ජරා දේශීය සභාවට අයත් මහජන පුස්තකාල සඳහා කතුවරුන් විසින් යොමුකරන ලද පහත සඳහන් පොත් පිටපත් 5 බැගින් පුස්තකාල 5 සඳහා මිලදී ගැනීමට කමිටුව තීරණය කරන ලදී.

**පොත් නම කථනාගේ නම වටිනාකම**

i.	දෑ තුඩුවෝ ඉගිලයති	විජේසේන දොඩම්ගොඩ මයා රු.	600/-
ii.	අවාරේ වැහි	පද්ම පින්දෙණිය මිය රු.	575/-
iii.	සිවිල් හා වැන්දඹු අනන්දරු විශ්‍රාමම වැටුප් විධිවිධාන	කඳන ආරච්චිගේ තිලකරත්න මයා රු.	800/-
iv.	පළාත් සභා	කඳන ආරච්චිගේ තිලකරත්න මයා රු.	1600/-

9. “අඩු ආදායම්ලාභී පවුල් සඳහා වැසිකිළි ආධාර ලබාදීම - 2018 ” යන හිසින් යුතුව ජරණය සංවර්ධන නිලධාරී විසින් 2018.09.02 දිනැතිව 2018 වර්ෂය සඳහා අයවැය ලේඛනය මගින් වැසිකිළි ආධාර සඳහා රු. 750,000/- ක මුදලක් වෙන්කර ඇති අතර එක් මන්ත්රීවරයෙකු සඳහා රු. 17,440/- ක මුදලක් වෙන්කර ඇත. එම මුදල් ජර මාණයන් සලකා බලා පහත සඳහන් අයිතමයන් සහිත කට්ටල ලබාගැනීමට මිල ගණන් කැඳවීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඇස්තමේන්තුව ජරනකාරව පහත සඳහන් ද්‍රව්‍ය හා අවශ්‍යකතාවය මත කොන්ක්‍රීට් සිලින්ඩර් (ගලිවල) ලබාදීම සුදුසු බවට තීරණය කරන ලදී.

- i. වැසිකිළි පෝච්චි 01
- ii. සිමෙන්ති 04
- iii. ඇස්බැස්ටස් සෙවිලි තහඩු 8 ' Sheet
- iv. බලොක් ගල් 80

**03. සාකච්ඡා සටහන්**

- 1. අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෙවිලි තහඩු ආධාර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර 2018.10.30 දිනට පෙර සෙවිලි තහඩු සහ වැසිකිළි ආධාර ලබාදීමට අදාළව සම්පූර්ණ කරන ලද අයදුම්පත් රු ජර්ජා සංවර්ධන නිලධාරී වෙත ලබාදීමට කටයුතු කරන ලෙස සියලු මන්ත්රීවරුන් දැනුවත් කිරීමට තීරණය කරන ලදී.
- 2. කොස්ගම බැනි විජේසුන්දර ක්‍රීඩාංගනයේ ඉඩකඩ විවිධ හේතූන් මත ඇහිරී ඇති බැවින් එය ක්‍රීඩා කිරීමට සුදුසු පරිදි සකස් කරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ක්‍රීඩාංගනය පිටුපස වැඩ ඒකකය පිහිටි ජරමදේශයේ විධිමත් පරිදි ජලය ගලායාමට ඇල පැත්තට ආසන්නයෙන් ගලි වලක් සාදා වාහන සේදීමට සුදුසු ස්ථානයක් සකස් කිරීම සඳහා කඩිනමින් ඇස්තමේන්තුවක් සකස් කිරීමට තීරණය කරන ලදී.